

**සිතාවක ප්‍රාදේශීය සභාවේ 2018 අගෝස්තු මස 10 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහා සභා රැස්වීමේ වාර්තාව.**

සභනාමී වූ :-

- | | | |
|---------------------------------|---|--|
| 1. ගරු සභාපති | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | වන්දන ප්‍රේමනාත්මදුන්නකොටුව මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ආර්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ වන්දන කුමාර මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී. එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජේතේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී.සමන්ත කුමාර මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ වන්දසිරි මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පුස්පැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.වන්ද කුමාර් මැතිතුමා |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී.කුමුදිණ ජයවර්ධන මැතිතුමිය |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ඒ.ඩී.ඉන්ද්‍රානී සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී වන්දලතා මැතිතුමිය |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය |
| 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා |
| 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |
| 40. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය |
| 41. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා |

සභනාමී නොවූ

- | | | |
|--------------------------------|---|--|
| 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
|--------------------------------|---|--|

2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - කේ.ඒ.ඩී. ආලිසියා ඇනට් ඔල්ගා මැතිතුමිය මහා සභා රැස්වීම සඳහා සහභාගි වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ප්‍රධාන මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමා ප්‍රධාන කාර්යමණ්ඩලය, මාධ්‍යවේදී මහත්වරුන් ඇතුළුව පැමිණ සිටි සියළුදෙනා පිළි ගැනීමෙන් අනතුරුව ගරු සභාපතිතුමා විසින් 2018 අගෝස්තු මස මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම 2018.07.10 දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දී එය සභා සම්මත කර ගන්නා ලෙස ගරු සභාපතිතුමා විසින් සභාවෙන් ඉල්ලා සිටින ලදී.

01. පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා.

ගරු සභාපතිතුමනි, මගේ කථාව 65 වෙනි පිටුව, මගේ කථාවේ සඳහන් වෙනවා 2001 එක්සත් ජාතික පක්ෂය රිලිපන් ශ්‍රීලංකා වැඩසටහනේ නියෝගවා කියලා ඒක වැරදියි. රිලිපන් කිව්වාම ආගම. ඒක බොහොම ප්‍රසිද්ධයි එක්සත් ජාතික පක්ෂ රජයේ ආර්ථික වැඩපිළිවෙල. ඒක Regaining sri lanka වෙන්න ඕන.

සංශෝධන 01

2018.07.10 දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාවේ පිටු අංක 65 හි සඳහන් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමාගේ කථාවේ පහත සඳහන් කොටස පහත පරිදි සංශෝධනය විය යුතුයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා.

2001 එක්සත් ජාතික පක්ෂ Regaining sri lanka වැඩසටහනේ නියෝගවා මේ රාජ්‍ය අංශයේ නියෝග දේවල් දිය කරලා හරින්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, 2018.07.10 වන දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට් මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2018.07.10 වන දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව ඉහත සංශෝධනයට යටත්ව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට් මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02. සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන

01. 2018.06.11 වන දින මහා සභාවේදී ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා විසින් පුවක්පිටිය රෝමානු කතෝලික විද්‍යාලය නැවත කැනිෂිය විද්‍යාලයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් යොමු කල ලිපියට පිළිතුරු වශයෙන් බස්නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විසින් සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත යොමු කල ලිපියේ පිටපත.

03.ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03- (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01.දිද්දෙනිය - පින්තවල අක්කර 18 කන්දවත්ත පාර මාර්ගයේ මීටර් 400 ක් පමණ දුරක් තාර දැමීමේදී සිදු වී ඇති අක්‍රමිකතාවය පිළිබඳව දැනුම් දීම යන හිසින් යුතුව 2018.08.03 දිනැතිව ප්‍රදේශවාසීන් 58 දෙනෙකුගේ අත්සන් සහිතව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.දිද්දෙනිය - පින්තවල අක්කර 18 කන්දවත්ත පාර මාර්ගයේ මීටර් 400 ක් පමණ දුරක් තාර දැමීමේදී සිදු වී ඇති අක්‍රමිකතාවය පිළිබඳව දැනුම් දීම යන හිසින් යුතුව 2018.08.03 දිනැතිව ප්‍රදේශවාසීන් 58 දෙනෙකුගේ අත්සන් සහිතව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.දිද්දෙනිය - පින්තවල අක්කර 18 කන්දවත්ත පාර මාර්ගයේ මීටර් 400 ක් පමණ දුරක් තාර දැමීමේදී සිදු වී ඇති අක්‍රමිකතාවය පිළිබඳව දැනුම් දීම යන හිසින් යුතුව 2018.08.03 දිනැතිව ප්‍රදේශවාසීන් 58 දෙනෙකුගේ අත්සන් සහිතව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.428, ඉහළ කොස්ගම උතුර වසමේ අළුබෝදල නිවාස සංකීර්ණය සඳහා විදි ලාම්පුවක් සවි කර දෙන මෙන් ඉල්ලා කොස්ගම, අළුබෝදල, 478/1 හි පදිංචි දයා ගමගේ මහතා විසින් 2018.07.02 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. මිහිදුම් උයන බරාව මාර්ගය ඉතාම අබලන් තත්වයේ පවතින බැවින් මාර්ගය තාර දමා සංවර්ධනය කර දෙන තුරු ගල් පස් දමා සංවර්ධනය කර දෙන මෙන් ඉල්ලා බරාව මිහිදුම් උයන නො.407/2 හි ඩබ්.පී. සමන් කුමාර මයා විසින් ප්‍රදේශවාසීන් 36 දෙනෙකුගේ අත්සනින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03.කළුගල මංසන්ධියේ ඇති ඔරලෝසු කණුව හා තදාසන්න කොටස පිළිසකර කර නඩත්තු කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිය පල කරමින් 2018.07.21 දිනැතිව Volanro Resorts (pvt) Ltd හි කළමනාකරු විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04.පහත්ගම, හංවැල්ල ප්‍රධාන මාර්ගයේ අතුරු මාර්ගයක් වන ඩී.එල්. වැලිකල මාවතේ අවසාන කොටස ගල් අතුරා තාර දැමීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කර දෙන මෙන් ඉල්ලා 2018.08.01 දිනැතිව හංවැල්ල, හරස් පාර, නො.64 හි පදිංචි ඩී.ඊ.එම්. වැලිකල මයා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

05. හංවැල්ල, තුන්තාන, කුඩාවිල, අංක 319/පේ/1 හි පදිංචි ක්‍රිෂාන්ත දිලුප් කුමාර මයා විසින් එම ප්‍රදේශයේ මාර්ගය ඉදිරිපිට ඇති විදුලි කණුවට විදුලි පහන් දෙකක් සවි කර දෙන මෙන් ඉල්ලා 2018.07.26 දිනැතිව ප්‍රදේශවාසීන් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.මෙට්‍රො ලැන්ඩ් සමාගම මගින් කැබලි කර විකුණා ඇති කැකුණගහලන්ද ඉඩමට ජලය ලබා ගැනීම සඳහා පිළිසරණක් වන ලෙස ඉල්ලා කැකුණගහලන්ද ඉඩමෙහි කැබලි අංක 04 දරණ ඉඩමෙහි පදිංචි ඩබ්. පුෂ්පකුමාර වලිසිංහ මයා විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සනින් යුතුව 2018.07.21 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02.පාදුක්ක, අරුක්වත්ත, ජයසුන්දර පෙදෙස,නො. 218 හි පදිංචි ආර්.එච්. වනිගනුංග මයා විසින් පාදුක්ක, අරුක්වත්ත ජයසුන්දර පෙදෙස කොයින් කුඹුරට යන මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරා ගෙන සංවර්ධන කටයුතු සිදු කරන මෙන් ඉල්ලා 2018.06.30 දිනැතිව ප්‍රදේශවාසීන් 24 දෙනෙකුගේ අත්සනින් යුතුව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.අකරවිට, මුරුතගම, නො.18/3 හි පදිංචි ඒ.ජී. මේනක කරුණාරත්න මයා විසින් කැලෑ ඉඩම් නිසා ඇති වී තිබෙන පීඩනය යන මැයෙන් 2018.08.02 දිනැතිව ප්‍රදේශවාසීන් 20 දෙනෙකුගේ අත්සනින් යුතුව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.කොස්ගම, සාලාව, නො.246/1 හි පදිංචි පී.කේ.පී. පුෂ්පකුමාර මයා විසින් අළුතින් ඉදි කල කොටසට වරිපනම් අංකයක් ලබා දෙන ලෙස ඉල්ලා 2018.07.20 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04. යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න.

04 – (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරයි.

සමුපකාරයට දේපල බදු දීම හා පොලිය ලබා ගැනීම.

01.කහහේන වෙළඳ සංකීර්ණයෙන් සමුපකාරයට දී තිබෙන කඩය සඳහා ගිවිසුමක් තිබේද?

පිළිතුර - ඔව්

02.ගිවිසුම් ප්‍රකාරව කඩ කුලිය ලැබී තිබේද?

පිළිතුර - 2018 මැයි මස දක්වා ලැබී ඇත.

03.හිඟයක් තිබේ නම් මාස කීයක මුදල්ද?

පිළිතුර - මාස 02 ක හිඟ ඇත.

04.මීපේ නගරයේ සමුපකාරයට දී තිබෙන දේපල සඳහා ගිවිසුමක් තිබේද?

පිළිතුර - නැත.

05.එහි මුදල් නිසි පරිදි ගෙවා තිබේද? හිඟ ඇත්නම් ඒ මාස කීයකද?

පිළිතුර - 2018 මැයි මස දක්වා ගෙවා ඇත. මාස 02 ක හිඟ ඇත.

06.හංවැල්ල වෙළඳ සංකීර්ණයේ සමුපකාරයට දී තිබෙන කඩය සඳහා ගිවිසුමක් තිබේද?

පිළිතුර - ඔව්

07. ඒ සඳහා ගෙවිය යුතු මුදල් නිසි පරිදි ගෙවා තිබේද? හිඟ තිබේ නම් ඒ මාස කීයකද?

පිළිතුර - 2018 මැයි මස දක්වා ගෙවා ඇත. මාස 02 ක හිඟ ඇත.

05. යථා පරිදි කල් දී ඇති යෝජනා

05 – (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූර්යආරච්චි මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දැනට පවතින අත්පන්දු ක්‍රීඩාව ක්‍රීඩාවට උචිත ලෙස නවීකරණය කර සංවර්ධනය කිරීමට හා ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විනිසුරුවන් පුහුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීම, ප්‍රදේශයේ තෝරාගත් සීමාවල තම අත්පන්දු ක්‍රීඩා පිටි සකස් කර ප්‍රවර්ධන සඳහා ප්‍රවර්ධන කටයුතු කිරීමට වැඩ පිළිවෙලක් සකස් කර දියත් කිරීම සඳහා මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශම්භූ හෙට්ටිආරච්චි මැතිතුමිය
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 10. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසෝක වැලිකල මැතිතුමා
- 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා
- 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා
- 20. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූර්යආරච්චි මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා

මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

පෙ.ව. 11.55 ට තේ පානය සඳහා සභාවේ වැඩ කටයුතු අත්හිටුවන ලදී.

ප.ව. 12.15 ට නැවතත් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

05 – (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් යෝජනා කරයි.

තුන්තාන 444 නැගෙනහිර ග්‍රාම සේවා වසමේ ප්‍රධාන මාර්ගය වන වත්ත කඩේ හන්දිය සිට 69 කන්ද දෙසට හැරෙන හතරමං හන්දිය දක්වා ඇති මාර්ගය තුන්තාන මහ කන්ද මාර්ගය නමින් හඳුන්වනු ලබයි.

මෙම මාර්ගයට අපේක්ෂා වැඩිහිටි සමීතිය මගින් ගම්වාසීන්ගේ එකඟතාවය මත "අපේක්ෂා මාවත" ලෙස නම් කිරීම සුදුසු යැයි ඔවුන්ගේ සමීතියේ එකඟතාවයද හිමි වී ඇත. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම මාර්ගය "අපේක්ෂා මාවත" යනුවෙන් නම් කිරීම සුදුසු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරන අතර එහි පිටපත් අපේක්ෂා වැඩිහිටි සමීතිය වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් මැතිතුමා විසින් යෝජනා කරයි.

1987 දී පළාත් පාලන පනත තුළින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් ප්‍රාදේශීය සභාවක් පිහිටුවිය යුතු යැයි යෝජනා කෙරිණි. එම වකවානුවේ අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වූයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පමණි. නමුත් ජනගහනය, භූමිය හා අනෙකුත් අවශ්‍යතා මුල් කර ගනිමින් වර්තමානය වන විට පාදුක්ක හා සීතාවක ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකකට අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසය නිර්මාණය වී ඇත. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හෝමාගම මැතිවරණ කොට්ඨාසයෙන්ද ග්‍රාම සේවා වසම් 10 ක් ඇතුළත් වී ඇත. අවම සංවර්ධන ක්‍රියාවලියක් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වීමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පළාත් පාලන ආයතනයක් නොමැති වීම හඳුනා ගත හැකිය. මිළඟ පළාත් පාලන මැතිවරණයට පෙර පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කර ගනිමින් නව ප්‍රාදේශීය සභාවක් පාදුක්ක ප්‍රාදේශීය සභාව ලෙස පිහිටුවීමට පළාත් පාලන අමාත්‍යතුමාගෙන් හා ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

පහත පුද්ගලයින් සඳහා මෙම යෝජනාව සම්මත වීම/නොවීම පිළිබඳ පිටපත් යොමු කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායකතුමා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා, එම අමාත්‍යාංශයේ ලේකම්තුමා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යතුමා, බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමිය, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, පාදුක්ක හා සීතාවක සංවර්ධන කමිටුව.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා.
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා.
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා.
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රී ලංකා හෙට්ටිආරච්චි මැතිතුමිය
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා
- 12. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ප.ව. 2.25 ට දිවා විවේකය සඳහා සභාවේ කටයුතු අත්හිටුවන ලදී.

ප.ව. 2.55 ට නැවතත් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

05 – (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා විසින් යෝජනා කරයි.

ලාංකීය රාජාවලියේ මායාදුන්න රජතුමාගේ හා සීතාවක රාජසිංහයන්ගේ රණකාමීත්වයෙන් ඔපවත් වූ සීතාවක රාජධානි සමය ලක් ඉතිහාසයේ අභිමානවත් යුගයකි. සීතාවක යුගය හා සම්බන්ධ පුරා විද්‍යාත්මක ස්මාරක රැසක් අප බල ප්‍රදේශය තුළ පිහිටා ඇත. එමෙන්ම සීතාවක යුගය දක්වා දිව යන සටන් ක්‍රම, දේශීය වෙදකම, සාහිත්‍ය නිර්මාණ, යුධ උපක්‍රම වැනි ක්ෂේත්‍ර වලද ජනතාවගේ අවධානයට ලක් විය යුතු කරුණු ගණනාවක් හඳුනා ගත හැකියි. සීතාවක රාජධානි සමයට සම්බන්ධ ඓතිහාසික තොරතුරු සීතාවක ප්‍රදේශයේ ජනතාවට මෙන්ම අනෙකුත් ප්‍රදේශ වල ජනතාවට දැන ගැනීමට, සංරක්ෂණය කිරීම හා අධ්‍යයනය කිරීමට හැකි වන පරිදි පුරා විද්‍යාත්මක කෞතුකාගාරයක් සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල නගරය තුළ පිහිටි ඓතිහාසික හංවැල්ල බලකොටුව ආශ්‍රිතව සීතාවක ප්‍රාදේශීය සභාව සතු පැරණි සතිපොළ භූමි කොටසක කෞතුකාගාරයක් ගොඩනැගිය යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයන් දුමින්ද මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා
- 05. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසීලි මැතිතුමිය
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශමිණි හෙට්ටිආරච්චි මැතිතුමිය
- 11. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී වන්දලනා මැතිතුමිය විසින් යෝජනා කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර හේවාගමි කෝරළයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 435/බී කහටපිටිය ග්‍රාම නිලධාරී වසමේ පාසල් මාවත අතුරු මාර්ගයේ පළමුව හමුවන දකුණට ඇති මුත්තන්වත්ත මාර්ගය පාසල් මාවත අතුරු මාර්ගයෙන් ආරම්භ වී L.A.D.K.P ධර්මප්‍රිය මහතාට අයත් පෞද්ගලික ඉඩමෙන් අවසන් වන දිග මීටර් 154.8 හා පළල මීටර් 3.00 වන මුත්තන්වත්ත මාර්ගය හා මුත්තන්වත්ත මාර්ගයෙන් ආරම්භ වී බී. සුසිලාවතී මහත්මියට අයත් පෞද්ගලික ඉඩමෙන් අවසන් වන දිග මීටර් 24.3 හා පළලින් මීටර් 3.00 වන මුත්තන්වත්ත පළමු අතුරු මාර්ගයද ප්‍රාදේශීය සභාව පවරාගෙන සංවර්ධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසීලි මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී වන්දලනා මැතිතුමියගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසීලි මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (06) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපිව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

| දිනය | වවුචර් අංකය | විස්තරය | මුදල |
|------|-------------|---------|------|
|------|-------------|---------|------|

| | හා දිනය | | රු. |
|------------|------------------------|---|--------------|
| 2018.05.09 | 833-836 18/05/09 | 2018 අප්‍රියෙල් මස සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ හා උප කාර්යාල 4 හි සේවයේ යෙදී සිටි ආදේශක සේවකයින් 75 දෙනෙකු සඳහා දෛනික වැටුප් ගෙවීම. | 1,668,591.50 |
| 2018.05.23 | 985-989 18/05/23 | 2018 මැයි මස සීතාවක ප්‍රාදේශීය සභාවේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 190 ක් සඳහා මාසික වැටුප් ගෙවීම. | 6,732,479.74 |
| 2018.06.08 | 1112-1116 18/06/08 | සීතාවක ප්‍රාදේශීය සභාවෙහි 2018 මැයි මස ප්‍රධාන කාර්යාලයේ හා උප කාර්යාල 4 හි සේවයේ යෙදී සිටි ආදේශක සේවකයින් 78 දෙනෙකු සඳහා දෛනික වැටුප් ගෙවීම. | 2,003,757.51 |
| 2018.06.22 | 1216-1220 18/06/22 | 2018 ජූනි මස සීතාවක ප්‍රාදේශීය සභාවේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 188 ක් සඳහා මාසික වැටුප් ගෙවීම. | 6,698,846.44 |
| 2018.07.24 | 1481 -1485 18/07/24 | 2018 ජූලි මස සීතාවක ප්‍රාදේශීය සභාවේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 188 ක් සඳහා මාසික වැටුප් ගෙවීම. | 6,658,310.86 |

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (07) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018 අයවැය ලේඛනයට අනුව පහත උප ලේඛනයේ සඳහන් ප්‍රතිපාදන අවශ්‍ය වන වැය ශීර්ෂයන්හි 2018 වර්ෂයට වෙන් කර තිබූ ප්‍රතිපාදන අවසන් වී ඇති බැවින් 2018 වර්ෂය සඳහා තවදුරටත් ඉටු කළ යුතු කාර්යයන් සඳහා අවශ්‍යය ප්‍රතිපාදන උප ලේඛනයේ ඊට ඉදිරියේ දක්වා ඇති වැය ශීර්ෂයෙන් මාරු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

| ප්‍රතිපාදන අවශ්‍ය වැය ශීර්ෂය | 2018 වර්ෂයට වෙන් කර තිබූ ප්‍රතිපාදන මුදල රු. | තව දුරටත් වෙන් කළයුතු ප්‍රතිපාදන මුදල රු. | ප්‍රතිපාදන ලබා ගන්නා වැය ශීර්ෂය | ලබා ගන්නා ප්‍රතිපාදන මුදල රු. | ප්‍රතිපාදනලබා ගන්නා වැය ශීර්ෂයේ තව දුරටත් ඉතිරි වන මුදල රු. |
|-----------------------------------|--|---|---------------------------------|-------------------------------|---|
| 105(6) පුහුණු වැඩසටහන් | 100,000.00 | 300,000.00 | 101(9)1 වෙනත් දීමනා | 300,000.00 | 779,575.75 |
| 109(2) ලී බඩු හා කාර්යාල උපකරණ | 3,800,000.00 | 460,000.00 | 109(1) මෝටර් රථ මිලදී ගැනීම | 460,000.00 | 540,000.00 |

| | | | | | |
|---|------------|---------------------|---|---------------------|--------------|
| 205(3)1 විදුලිය | 127,000.00 | 70,000.00 | 101(9)1 වෙනත් දීමනා | 70,000.00 | 709,575.75 |
| 604(1) වාහන හා යන්ත්‍ර සූත්‍ර හා උපකරණ | 10,000.00 | 50,000.00 | 104(1) වාහන හා යන්ත්‍ර සූත්‍ර හා උපකරණ | 50,000.00 | 3,218,931.93 |
| 609(2) පුස්තකාල හා වෙනත් උපකරණ | 850,000.00 | 140,000.00 | 109(1) මෝටර් රථ මිලදී ගැනීම | 140,000.00 | 400,000.00 |
| | | <u>1,020,000.00</u> | | <u>1,020,000.00</u> | |

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පිරිස් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
02. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර මැතිතුමා

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (08) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමග ඊට ඉදිරියේ දක්වා ඇති ඇස්තමේන්තු මුදල අනුව ගිවිස ගනිමින් ඊට ඉදිරියෙන් දක්වා ඇති කොන්ත්‍රාත් ආයතනය සමග ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

| අනු අංක | ව්‍යාපෘතිය | මූල්‍ය සම්පාදනය | කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා | ඇස්තමේන්තු මුදල රු. |
|---------|--|-----------------|--|---------------------|
| 1 | වග ගැමුණු මාවත සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, සුභද මිතුරු සංසදය, වග ඉරිදාපොළ, තුම්මෝදර. | 282,740.20 |
| 2 | ජයන්ති මාවත පළමු පටුමග සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, 461, පාදුක්ක ග්‍රාම සංවර්ධන සමිතිය. | 287,097.87 |
| 3 | පොහොරබාව වත්ත උඩ පාර සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, 428/සී, මිරිස්වත්ත ගොවි සංවිධානය. | 114,406.20 |
| 4 | බැරේගල ප්‍රජා ශාලාව අසල මාර්ගය සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, 428/ඒ, අළුත් අම්බලම ග්‍රාම සංවර්ධන සමිතිය. | 174,849.56 |
| 5 | බෝපේ පාර කැඩී ඇති රැදවුම් බැම්ම කොටස ඉදිකිරීම. | සභා අරමුදල් | සභාපති, 459/බී, සියලලාව | 800,000.00 |

| | | | | |
|----|---|------------------|---|------------|
| | | | ගොවි සංවිධානය. | |
| 6 | ජනශක්තිගම ප්‍රධාන මාර්ගයේ මැද කොටස සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, 459/බී, සියඹලාව ගොවි සංවිධානය. | 285,407.56 |
| 7 | මුන්ඩිගම්පල බාලගේවත්ත පාර අබලන් බෝක්කුව හා පැති බැම්ම ඉදිකිරීම. | සභා අරමුදල් | සභාපති, මුන්ඩිගම්පල වැඩිහිටි සමිතිය. | 336,824.68 |
| 8 | ඇස්වත්ත මුණ්ඩිගල කන්ද මාර්ගය සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, ඇස්වත්ත උතුර එක්සත් සුභ සාධක සමිතිය. | 317,434.82 |
| 9 | පිටුම්පේ දකුණ සෝමානන්ද මාවත සිට කොට්ඨලහේන ඉඩම ඇති මාර්ගයේ කොටසක් අළුත්වැඩියා කිරීම. | සභා අරමුදල් | සභාපති, පිටුම්පේ ඒකාබද්ධ ගොවි සංවිධානය. | 285,566.28 |
| 10 | සීතාවක ප්‍රාදේශීය සභාව සතු වාහන ගාල් කිරීමේ අංගනයක් ඉදිකිරීම. | පළාත් නිශ්චිත | සභාපති, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය. | 999,572.23 |
| 11 | කඩුගොඩ පල්ලිය ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, 430, කඩුගොඩ උතුර ග්‍රාම සංවර්ධන සමිතිය. | 289,187.82 |
| 12 | පුවක්පිටිය වේරගොල්ල පළමු පටුම සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, වේරගොල්ල ප්‍රජා සේවා කේන්ද්‍රය, වේරගොල්ල, පුවක්පිටිය. | 162,852.16 |
| 13 | යටවතුර කහවල මාර්ගයේ කොටසක් අළුත්වැඩියා කිරීම. | සභා අරමුදල් | සභාපති, කහවල ග්‍රාම සංවර්ධන සමිතිය. | 285,751.03 |
| 14 | අංගමුව මාර්ගයේ මීරියගල්ල පාර අසල බෝක්කුව පුළුල් කිරීම. | සභා අරමුදල් | සභාපති, වේරගල ගොවි සංවිධානය. | 410,000.00 |
| 15 | හංවැල්ල උත්සව ශාලාවට ජල සැපයුම ලබා දීම. | සභා අරමුදල් | සභාපති, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය. | 64,934.75 |
| 16 | කහට්ටිය ප්‍රජා ශාලාව ඉතිරි වැඩ නිම කිරීම. | සභා අරමුදල් | සභාපති, කැළණි නදී වැඩිහිටි සංවිධානය, කහට්ටිය. | 416,492.11 |
| 17 | පාදුක්ක ජයන්ති මාවත පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් සංවර්ධන | සභාපති, 461, පාදුක්ක ග්‍රාම සංවර්ධන සමිතිය. | 574,495.98 |
| 18 | පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් පාදුක්ක කුමාර මාවතේ ඇති පොදු අතුරු මාර්ගයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම. | පළාත් සංවර්ධන | සභාපති, 461, පාදුක්ක ග්‍රාම සංවර්ධන සමිතිය | 344,444.24 |
| 19 | උග්ගල්ල දුම්රියපල අසල ආවුසි මාර්ගය කොටසක් සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, උග්ගල්ල ජනශක්ති ගොවි සංවිධානය. | 286,668.84 |

| | | | | |
|----|--|-------------|--|--------------|
| 20 | කොස්ගම සතිපොළ මාළු වෙළඳසැල ඉදිරිපිට ජල බැස යන කාණුව තැනීම. (2018.07.10 දින මහා සභාවේ 05 (10) - 22 තීරණයේ සඳහන් රු.55,412.75 ක ඇස්තමේන්තු මුදල සංශෝධනය කිරීම.) | සභා අරමුදල් | සභාපති, කැලණි මිටියාවක 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය, කොස්ගම. | 111,725.00 |
| 21 | කොස්ගම ප්‍රිමික්ස් අංගනයේ වහලය අළුත්වැඩියා කිරීම. (2018.07.10 දින මහා සභාවේ 05 (10) - 16 තීරණයේ සඳහන් රු.150,268.20 ක ඇස්තමේන්තු මුදල සංශෝධනය කිරීම.) | සභා අරමුදල් | සභාපති, කැලණි මිටියාවක 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය, කොස්ගම. | 294,188.40 |
| 22 | නැණසල ආවරණ තාප්ප තීන්ත ආලේප කර අළුත්වැඩියා කිරීම. (2018.06.11 දින මහා සභාවේ 05 (04) - 08 තීරණයේ සඳහන් රු.119,533.16 ක ඇස්තමේන්තු මුදල සංශෝධනය කිරීම.) | සභා අරමුදල් | සෘජු ශ්‍රමික | 160,628.00 |
| 23 | භංවැල්ල පුස්තකාල ගොඩනැගිල්ලේ කමිටු රැස්වීම් ශාලාවේ අභ්‍යන්තර වෙන් කිරීම. (වැඩ කුලිය) | සභා අරමුදල් | සභාපති, 443/බී, භංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය. | 36,795.97 |
| 24 | භංවැල්ල නොදිරන කසල මධ්‍යස්ථානයේ - ගොඩනැගිලි කොටස් එක් කිරීම හා වැඩි දියුණු කිරීම. | සභා අරමුදල් | සෘජු ශ්‍රමික | 1,290,801.82 |

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (09) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

කහහේන සුසිරිවර්ධනාරාමය සහ උඩ මාපිටිගම ගංගාරාමය යන උභය විහාරාධිපති අති පුජ්‍ය කහහේනේ මේධානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් අඩ සියවසක් පුරා සිදු කරන්නට යෙදුණා වූ ආගමික හා සමාජයීය මෙහෙවර වෙනුවෙන් උපහාර පිදීමේ මහෝත්සවය සඳහා රු. 100,000.00 ක ආධාර මුදලක් අති පුජ්‍ය මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත ලබා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු සභාපතිතුමා

05 – (09) යෝජනාව සඳහා අවශ්‍ය මුදල් වෙනත් ක්‍රමයක් මගින් මා ඒ කටයුත්ත සිදු කරන්නට අදහස් කරන බැවින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරන්නේ නැහැ.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් ඉවත් කර ගන්නා ලදී.

05 – (10) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක පැරණි වෙළඳ සංකීර්ණයේ බී.එච්.එම්. පියසේන යන අය නමින් ඇති අංක 04 දරණ කඩ කාමරයේ අයිතිය ඔහුගේ දියණිය වන පාදුක්ක, සේනානායක පෙදෙස, අංක 15/23 හි පදිංචි බී.එච්.එම්. ඩී. සුරංගනී යන අයට පැවරීම සුදුසු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (11) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.සුසන්ත මැතිතුමා විසින් යෝජනා කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර හේවාගම් කෝරළයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 443/ඩී ජයවීරගොඩ ග්‍රාම නිලධාරී වසමේ ජයවීරගොඩ ගුළුහේන පාරේ පළමුව හමුවන දකුණට ඇති මාර්ගය වන 2014.10.31 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ගැසට් පත්‍රයේ අංක 25 යටතේ සඳහන් ජයවීරගොඩ ගුළුහේන පාර ජයවීරගොඩ පාරෙන් ආරම්භ වී පෞද්ගලික ඉඩමෙන් අවසන් වන මීටර් 700 දිග මීටර් 4.4 පළල මාර්ගය "ජයවීරගොඩ නා සෙවණ" පාර ලෙස නම් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 02. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (12) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් යෝජනා කරයි.

ග්‍රාමීය ආර්ථිකය නැංවීම හා කුඩා පරිමාණ ගෙවතු වගාව නගා සිටුවීමත් හා දිරිමත් කිරීම තුළින් ආර්ථිකයේ කුඩාම ඒකකය වන කුටුම්භය තුළට වැඩි ආදායමක් උත්පාදනය කිරීම අරමුණු කරගත් සීතාවක ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පාදුක්ක සතිපොලොහි දැනට පොළ පැවැත්වෙන දින දෙකට අමතරව තවත් සුදුසු දිනයක් හා වේලාවක් මසකට වරක් වෙන් කරවා ග්‍රාමීය ගෙවතු වගාවන්හි ඵලදාව මෙන්ම ගෘහාශ්‍රිතව කෙරෙන නිෂ්පාදනයන් අතරමැදියන්ගෙන් තොරව අලෙවි කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 26 ම ආවරණය වන පරිදි ක්‍රමවේදයක් ඔස්සේ නියමු වැඩසටහනක් ලෙස කොට්ඨාස මන්ත්‍රීවරුන්ගේ නිර්දේශය මත අදාල ගොවීන් හා නිෂ්පාදකයන් ගෘහාශ්‍රිතව හා ගෙවතු යන නිර්නායකයන්ට අදාල බව තහවුරු කිරීමෙන් අනතුරුව මාසික පොළක් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල චීරරත්න මැතිතුමා
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා
- 08. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරචීර මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

මිලගට විශේෂිත වූ යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්නා තියෙනවා මේ අවස්ථාවේ. එහි පළවෙනි යෝජනාව විශේෂිත යෝජනාවක්. එය මා විසින් යෝජනා කරනු ලබනවා.

හදිසි යෝජනා

05 – (13) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව මගින් විධිමත් පරිදි ක්‍රියාත්මක කරනු ලබන නොදිරන කසල වෙන් කිරීමේ ඒකකය මගින් ඉටු කරන ලද කාර්යයන් තව දුරටත් පුළුල් කර මුළු බල ප්‍රදේශයේම ජනනය වන නොදිරන කසල විධිමත් පරිදි එකතු කර ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා සකස් කර ඇති ව්‍යාපෘති වාර්තාව අනුව කටයුතු කිරීම සඳහා දැනට අනුමත ව්‍යාපෘති සේවකයින් 10 දෙනාට අමතරව තවත් ව්‍යාපෘති සේවකයින් 10 දෙනෙකු බඳවා ගත යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල චීරරත්න මැතිතුමා
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා

07. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ඉහත යෝජනාව සම්බන්ධයෙන් බෙදීමක් පැවති බැවින් ඡන්ද විමසීමක් සිදු කරන ලදී.

- 01. ගරු සභාපති ජී .ජයන්ත රෝහණ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 02. ගරු උප සභාපති එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ.මේරි මාගුට් මැතිතුමිය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ආර් .ගයන් දුමින්ද මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ .මංජුල චීරරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ .ප්‍රේමරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී .සනී හෙක්ටර් පිරිස් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී .කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ රූපසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජනේන්ද්‍ර කුලතිලක මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී .ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ .සුසන්ත මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච් .වරුණ දිලිප් කුමාර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී .විත්තක දේවින්ද සමරවීර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ් .අසෝක වැලිකල මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.වන්ද කුමාර් මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.කුමුදිණි ජයවර්ධන මැතිතුමිය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ඒ.ඩී.ඉන්ද්‍රානි පද්මසිලි මැතිතුමිය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.
- 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී .මාලනී වන්දලතා මැතිතුමිය ඒ අවස්ථාවේදී සභා ගර්භයේ නොසිටින ලදී.

- 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ.ඩී.සාගරිකා රූපසිංහ මැතිතුමිය ඒ අවස්ථාවේදී සභා ගර්භයේ නොසිටින ලදී.
- 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් තැන්සිස් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් .වන්දන සූරියආරච්චි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 40. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 41. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.

| | |
|---|----|
| යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු | 27 |
| යෝජනාවට වික්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු | 02 |
| යෝජනාවට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි ගරු මන්ත්‍රීවරු | 10 |
| එම අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි ගරු මන්ත්‍රීවරු | 02 |

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් බහුතර ඡන්ද 13 කින් සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

මිලගට ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා අවස්ථාවක් ඉල්ලලා කියෙනවා හදිසි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා. ඒ සඳහා එතුමාට අවස්ථාව ලබලා දෙනවා.

05 – (14) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් යෝජනා කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවරකම පිහිටා ඇති අවිස්සාවේල්ල ආසනය දිස්ත්‍රික්ක භූමි ප්‍රමාණයෙන් 1/3 කි. මුළු ජනගහනය 150000 පසු කර ඇත. අඩු ආදායම් ලබන ප්‍රාදේශීය සභාවක් වශයෙන් ජනතා අවශ්‍යතාවයන් හා සංවර්ධන වැඩ සටහන් කඩිනම් කිරීම වෙනුවෙන් මූල්‍යම දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදු වේ.

මේ අතරින් ආදායමක් ලැබෙන හා මහත් ජනතා සේවයක් සිදු වන ආදාහනාගාරයක් ඉදිකිරීම සුවිශේෂී වේ. කොස්ගම කලාපයට හා පාදුක්ක කලාපයට ආදාහනාගාර දෙකක් තිබුණද හංවැල්ල කලාපයට ආදාහනාගාරයක් නොමැතිකම විශාල අඩුපාඩුවකි. එහෙයින් ප්‍රාදේශීය සභාව සතු තුන්තානා පොදු සුසාන භූමිය තුළ නව ආදාහනාගාරයක් ඉදිකල යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

මෙහි පිටපත් පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මැතිතුමාට හා අමාත්‍යාංශ ලේකම්තුමා වෙත යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (15) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමග ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම් ගත මුදල අනුව ගිවිස ගනිමින් ඊට ඉදිරියෙන් දක්වා ඇති කොන්ත්‍රාත් ආයතනය සමග ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

| අනු අංක | ව්‍යාපෘතිය | මූල්‍ය සම්පාදනය | කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා | ගිවිසුම්ගත මුදල රු. |
|---------|---|-----------------|--|---------------------|
| 1 | නිරිපොල දෙහිගහහේන ගලි වත්ත පාර තාර දැමීම. | සභා අරමුදල් | සභාපති, දිද්දෙණිය දකුණු ග්‍රාම සංවර්ධන සමිතිය. | 199,862.39 |
| 2 | සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ පහත්ගම පැරණි වෙන්දේසි ඉඩමේ පොදු මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් නිශ්චිත | සභාපති, පහත්ගම ග්‍රාම සංවර්ධන සමිතිය, හංවැල්ල. | 574,683.00 |
| 3 | සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ කළුඅග්ගල මුණමලේ ජනපදයේ ප්‍රධාන පොදු මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් නිශ්චිත | සභාපති, සුදුවැල්ල ප්‍රගති ගොවි සංවිධානය, කළුඅග්ගල. | 444,085.28 |
| 4 | පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ දිද්දෙණිය කුරුන්දෙණිය මුරුතගස් පිටිය නිවාස යෝජනා ක්‍රමයේ ප්‍රජා ශාලාව ඉදිකිරීම. | පළාත් නිශ්චිත | සභාපති, දිද්දෙණිය දකුණු ග්‍රාම සංවර්ධන සමිතිය. හංවැල්ල. | 499,418.20 |
| 5 | පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් මීරියගල්ල කන්දබඩ පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් සංවර්ධන | සභාපති, වේරගල ගොවි සංවිධානය. | 499,090.40 |
| 6 | පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් පාදුක්ක අංගමුව පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් සංවර්ධන | සභාපති, ග්‍රාම සංවර්ධන සමිතිය, 460, අරුක්වත්ත උතුර. | 299,802.34 |
| 7 | සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයට අයත් හිගුරල මහවලදෙනිය ක්‍රීඩාංගනය ඉදිරිපිට පොදු මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් සංවර්ධන | සභාපති, රන්දිරි වැඩිහිටි සමිතිය, හිගුරල, පුවක්පිටිය. | 434,567.81 |
| 8 | සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයට අයත් ඉහළ කොස්ගම ප්‍රීමා මාර්ගයේ පැරණි වෙන්දේසි ඉඩමේ ඇති පොදු මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් සංවර්ධන | සභාපති, මීරිස්වත්ත ගොවි සංවිධානය, මීරිස්වත්ත, අළුත් අම්බලම. | 347,974.83 |
| 9 | සීතාවක ප්‍රදේශීය සභාවට අයත් උඩුමුල්ල බේකරිය පොදු මාර්ගය සංවර්ධනය කිරීම. | උපමාන පාදක | සභාපති, උඩුමුල්ල පැරකුම් ගොවි සංවිධානය, උඩුමුල්ල, පාදුක්ක. | 497,394.26 |
| 10 | පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ අරුක්වත්ත උතුර ශ්‍රීන් ටෙරස් ක්‍රීඩා පිටිය ළග සිට ආරාමය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් නිශ්චිත | සභාපති, අරුක්වත්ත උතුර ගොවි සංවිධානය,320, අරුක්වත්ත. | 499,713.31 |
| 11 | බෝපේ පිං ළිද පාර කොටසක් සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, 459/බී, සියඹලාව ගොවි සංවිධානය. | 249,230.56 |

| | | | | |
|----|---|-----------------|--|------------|
| 12 | අරුක්වත්ත ගනේගොඩ පාර මුල් කොටස අළුත්වැඩියා කිරීම. | සභා අරමුදල් | සභාපති, ගොඩවෙල අමුණ ගොවි සංවිධානය, ගනේගොඩ පෙදෙස, අරුක්වත්ත. | 294,203.76 |
| 13 | මලගල මුරුතගහණේන පාර කොටසක් කොන්ක්‍රීට් කිරීම. | සභා අරමුදල් | සභාපති, මලගල ගොවි සංවිධානය, මලගල, පාදුක්ක. | 249,650.32 |
| 14 | අපීන් මහතාගේ නිවස අසල බෝක්කුව සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, 427/බී, පහළ කොස්ගම බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය. | 148,389.15 |
| 15 | පහළ කොස්ගම විලේප් ගමේ පිහිටි පොලිතින් පැක්ට්‍රිය පිටුපස ඇති මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, තාවල්ගොඩ ගොවි සංවිධානය, 426, මැද තාවල්ගොඩ, කොස්ගම. | 101,610.85 |
| 16 | සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් අරපන්ගම බෝහිටියාවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම. | පළාත් සංවර්ධන | සභාපති, අරපන්ගම අරුණළු එක්සත් ගොවි සංවිධානය, කොස්ගම. | 417,359.15 |
| 17 | සිවන්දර ලැයිම හා කනත්තට යන පාර සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, වේරගොල්ල ප්‍රජා සේවා කේන්ද්‍රය, වේරගොල්ල උතුර, පුවක්පිටිය. | 250,671.15 |
| 18 | ශක්ති උයන මාර්ගය සංවර්ධනය කිරීම (2018.07.10 දින මහා සභාවේ 05 (10) – 21 තීරණයේ සඳහන් රු. 86,631.24 ක ඇස්තමේන්තු මුදල සංශෝධන කිරීම.) | සභා අරමුදල් | සභාපති, ස්වර්ණ ජයන්ති රණවිරුගම සුභ සාධක සමිතිය. | 307,922.15 |
| 19 | කොස්ගම බාලිකා විද්‍යාල පාර කෙළවර හේමන්ත මහතාගේ නිවස අසල පෙදෙස සංවර්ධනය කිරීම. | සභා අරමුදල් | සභාපති, 427/බී, පහළ කොස්ගම බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය. | 242,087.29 |
| 20 | අරුක්වත්ත උතුර ප්‍රජා ශාලාවේ / සේවා පියසේ වැසිකිලියක් ඉදිකිරීම. | සභා අරමුදල් | සභාපති, ග්‍රාම සංවර්ධන සමිතිය, 460, අරුක්වත්ත උතුර. | 179,453.64 |
| 21 | කළුඅග්ගල පෙර පාසල් භූමියේ ආරක්ෂිත ගේට්ටුව තැනීම. | සභා අරමුදල් | සභාපති, සුදුවැල්ල ප්‍රගති ගොවි සංවිධානය, කළුඅග්ගල. | 121,749.27 |
| 22 | කහණේන කඩුගොඩ පාර (මාඹුල හරහා) මුල් කොටස පළු මැකීම. (ද්‍රව්‍ය සැපයීම පමණි) | සභා අරමුදල් | සභාපති, කහණේන සමගි ගොවි සංවිධානය, කහණේන, වග. | 159,684.63 |
| 23 | උඩුමුල්ල කහටගහලන්ද පාර තාර දමා සංවර්ධනය කිරීම. | විමධ්‍යගත අයවැය | සභාපති, උඩුමුල්ල පැරකුම් ගොවි සංවිධානය, උඩුමුල්ල, පාදුක්ක. | 144,949.34 |

| | | | | |
|----|---|---------------|--|------------|
| 24 | කහභේන මාඹුල මාර්ගය සංවර්ධනයකිරීම. | සභා අරමුදල් | සභාපති, කහභේන සමගී ගොවි සංවිධානය. | 294,240.50 |
| 25 | වේරගොල්ල ද ඊනාන්ත පටුමග තාර දමා සංවර්ධනය කිරීම. | විමධාගත අයවැය | සභාපති, බෝධිභාරකාර සමිතිය. වේරගොල්ල උතුර, පුවක්පිටිය. | 195,084.87 |
| 26 | දඹෝර මහජන පුස්තකාලයේ උඩුමහල ඉදිරිපස බිත්තිය සම්පීඩන පස් කුට්ටිගල් යොදා තැනීම හා වැසිකිලියේ වැඩ අවසන් කිරීම. | සභා අරමුදල් | සභාපති, ග්‍රාම සංවර්ධන සමිතිය, 458/සී, දඹෝර, තුම්මෝදර. | 212,319.10 |
| 27 | කොස්ගම මහජන පුස්තකාලයේ භාවිතා කරනු ලබන පරිසනය අළුත්වැඩියා කිරීම. | සභා අරමුදල් | අසංක පී.සී සොලියුෂන්ස්, නො.52, නව වෙළඳ සංකීර්ණය, හංවැල්ල. | 15,600.00 |

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (16) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන පෙර පාසල් වල දරු දැරියන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම සඳහා එක් දරුවෙකුට මාසිකව වියළි ආහාර ද්‍රව්‍ය ලෙස රතු කැකුළු 500 g, සුදු කැකුළු 500 g, කිරි සම්බා 500 g, පරිප්පු 250 g නුඩලස් (හරිස්වන්ද) 400 g පැකට් 01, මුංඇට 250 g, කඩල 250 g, කවිපි 250 g ක පෝෂණ මල්ලක් ලබා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01.ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

02.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (17) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාතෘ සායන සඳහා සහභාගී වන ගර්භණි මව්වරුන්ගේ පෝෂණය නගා සිටුවීම සඳහා මිලි ලීටර් 200 දියර කිරි ඇසුරුමක් ලබා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

06. කාරක සභා වාර්තා .

06 – (01) 2018.07.20 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.07.20 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (02) 2018.07.23 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, කාර්මික සේවා කාරක සභා වාර්තාවේ 02 වන පිටුවේ 05 වෙනි තීරණය උඩගම කන්ද පාසල් මාවතට පිවිසෙන ස්ථානයේ ඇති විදුලි කණුව ඉවත් කිරීම සම්බන්ධවයි කියලා මම ලියුමක් ඉදිරිපත් කළා කාර්මික නිලධාරීතුමියට. එතුමියත් ඒක බලලා තියෙනවා. මම හිතන්නේ මේක පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය හා විදුලිබල මණ්ඩලය කියලා මේක විදුලිබල මණ්ඩලයට යැව්වා නම් ඒකට අවශ්‍ය ඇස්තමේන්තු හදන්න කියලා ඒ අය හදලා එවයි. මේ කණුව අයින් කරන්න ඕන ගාණ මොකද්ද කියලා. පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට ගිහිල්ලා විදුලිබල මණ්ඩලය අපෙන් අහලා නෙමෙයි කවදාවත් කණු හිටවන්නේ. ඒ අය අවශ්‍ය තැන ඒ කණුව හිටවයි. පාර මැද කණුව හිටවන්නේ නැහැනේ. මේක කවදාවත් කරගන්න බැරි වෙනවා. මාස ගාණක් යනවා. ඒ නිසා අපි කියනවා කෙලින්ම විදුලිබල මණ්ඩලයට මේක ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඇස්තමේන්තුවට මුදල් ගෙවන එකයි තියෙන්නේ. ඒක නිවැරදි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

කාරක සභාවේ තීරණය කළේ මොකද්ද මේ ගැන. තීරණය තමයි මේ තියෙන්නේ.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට යවන්න කියලා තියෙනවා. එහෙම අවශ්‍ය නැහැ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

පළාත් සභා මාර්ගයක්ද ප්‍රාදේශීය සභා මාර්ගයක්ද කියලා පැහැදිලි නැති නිසයි එහෙම තීරණය කළේ.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ඒක තියෙන්නේ ප්‍රාදේශීය සභා මාර්ගයේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

නමුත් ඒ ගැන කවුරුත් වාර්තා කළේ නැහැ. ඒකයි එහෙම තීරණයක් ගත්තේ.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

කාරක සභා අවස්ථාවක් බවට පත් කරලා මේ ගැන සාකච්ඡා කරමු.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහා සභාව කාරක සභා අවස්ථාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

විදුලි කණු ඉවත් කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් ඇස්තමේන්තුවක් ලබා ගැනීමට කටයුතු කරනවා.

2018.07.23 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින්

සලකා බලන ලදී.

06 – (03) 2018.07.24 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, අපි කලින් කාරක සභාවට කටා කරලා කැඳව්වා භූවිද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන. එදා අපි හරිම අපහසුතාවයට පත් වුණා අපි හැමෝම. මන්ත්‍රීවරු ආවේ නැහැ. මන්ත්‍රීවරු හයදෙනෙක්ම ආවේ නැහැ එදා කැඳවු කමිටුවට. නැවත සද්දා ස්ථානීය පරීක්ෂණයකට කැඳවලා තියෙනවා. ගරු සභාපතිතුමනි, කරුණාකරලා අපේ මන්ත්‍රීවරුන්ට මේ සදහා සහභාගි වෙන්න කියන්න. නැත්නම් අපහසුතාවයට පත් වෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියළුදෙනාම ආවේ නැහැ. සභාපතිතුමා විතරයි එදා හිටියේ. මග ඇරලා ගියා මම හිතන්නේ.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මමත් කියන්නේ එන්න බැරි මන්ත්‍රීවරු ඉන්නවා නම් ලිඛිතව දැනුම් දෙන්න කියන්න. ඒ වෙනුවට අපි වෙන කෙනෙක් යෝජනා කරන්නම්. එන්න කැමති අය ඉන්නවා. අපි වුණත් කැමතියි කාර්මික සේවා කාරක සභාවට ඒවාට යන්න.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීමියනි, මම කියන්නේ මේ උනන්දුව පත් වෙන්න තිබුණු උනන්දුවම ඉදිරියටත් තියාගන්න. පත් වෙන දවස් වල තිබුණු උනන්දුව ඔබතුමාලා හැමෝම දන්නවානේ කොයි තරම් උනන්දුවක් තිබුණාද කියලා. මොන තරම් උනන්දුවක් තිබුණාද කියලා කාරක සභා වලට පත් වෙන්න. ඒ නිසා ඒ උනන්දුව එලෙසින්ම පවත්වාගෙන

යන්න කියලා මම කියන්නේ. තව මාස 04 යි ගියේ. මේවාට අවශ්‍ය කරන මන්ත්‍රීවරු ප්‍රමාණය සහභාගී වෙන්න ඕන. කාරක සභා සඳහා රාජ්‍ය නිලධාරීන් එන තැන් තියෙනවා. ඒ තුළින් අපහසුතාවයට පත් වෙන්නේ ඔබ නෙමෙයි සභාව. සභාව වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕන. ඒ නිසා හැම මන්ත්‍රීතුමෙක්ම හැම මන්ත්‍රීතුමියක්ම තමන්ට අදාළ කාරක සභාව සඳහා එක කාරක සභාවකටයි බොහෝ දෙනා ඉන්නේ. එහෙම එන්න බැරි නම් මහා සභාවටයි මම හිතනවා තමන්ගේ වගකීම ඉෂ්ට වෙන්නේ නැහැයි කියලායි මම කල්පනා කරන්නේ. මම කරන ඉල්ලීම තමයි ප්‍රාදේශීය සභාව අපහසුතාවයට පත් නොකර ජනතාව අපහසුතාවයට පත් නොකර මේ කාර්යයන් සඳහා නිවැරදිව තමන්ගේ කාරක සභාවටත් මහා සභාවටත් ඇවිත් මහජනතාව වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරන්න කියන ඉල්ලීම අපි නැවත නැවතත් ඔබ සියළුදෙනාගෙන්ම මේ අවස්ථාවේදී කරනවා.

2018.07.24 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (04) 2018.07.26 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

ගරු සභාපතිතුමා

මුදල් කාරක සභාවේ සංශෝධනයක් මා විසින් ඉදිරිපත් කරනවා.

2018.02.27 දින පවත්වන ලද ප්‍රසම්පාදන කමිටු තීරණ අංක 02 යටතේ 251 - 0684 දරණ කැබ් රථය අළුත්වැඩියාව සඳහා මිල ගණන් කැඳවා තාක්ෂණික ඇගයීම් කමිටු තීරණය පරිදි හෝමාගම, ගොඩගම, හයිලෙවල් පාර බුද්ධික ඉංජිනියරින් වර්ක්ස් විසින් ඉදිරිපත් කරන ලද රු. 289,500.00 ක පිළි ගන්නා ලද මිල ගණන් ප්‍රතික්ෂේප කර නැවත මිල ගණන් කැඳවීමට මුදල් කාරක සභාව තීරණය කරන ලදී.

මෙය මුදල් කාරක සභා වාර්තාවට ඇතුළත් විය යුතුයි.

2018.07.26 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේ නිර්දේශ වාර්තාව ඉහත සංශෝධනයද සමඟ මහ සභාව විසින් සලකා බලන ලදී.

06- (05) 2018.07.26 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල චීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, ගස් ටෙන්ඩර් කිරීම ගැන මොකද්ද කරන්නේ.

ගරු සභාපතිතුමා

මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් මණ්ඩලයේදී තීරණයක් ගන්නවා.

2018.07.26 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07. ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශ.

07 - (01) 2018 ජුනි මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය .

2018 ජුනි මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහා සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම යෝජනාවක් වශයෙන් තමයි මෙය ලබා දුන්නේ. නමුත් ප්‍රකාශයක් කරන්න කියලා තියෙනවා. කළුඅග්ගල අළුත්හේන ජනපදයේ පසුගිය රජයෙනුත් වර්තමාන රජයෙනුත් ගෙවල් 74 ක් හදලා තියෙනවා. ඒ ගෙවල් වල පදිංචිකරුවන්ට තාම ඔප්පු ලබා දීලා නැහැ. එම කාරණය ගැන අපි ඔබතුමාට යෝජනාවක් කළා. මම කණගාටු වෙනවා තමුන්නාන්සේ ඒක පිළි ගන්නේ නැතිව ප්‍රකාශයක් කරන්න කියලා අපිට දන්නලා තියෙනවා. මෙහි තියෙන්නේ උක්ත කරුණ සම්බන්ධයෙන් 2018.07.20 දින ලේකම්තුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදිංචි වී සිටින ඉඩම් වලට ඔප්පු ලබා දීම සඳහා වන ඔබගේ යෝජනාව ප්‍රාදේශීය සභාවේ කටයුතු පරිපාලනය කෙරෙහි බලපාන ප්‍රශ්නයක් නොවන බැවින් කියලා. මේක ප්‍රාදේශීය සභාවේ පරිපාලනයට අදාල වෙනවාද මම දන්නේ නැහැ. මම ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් ඡන්දය අරන් තමයි මෙතන්නට ඇවිත් ඉන්නේ. මට ඒ පරිපාලනය වැඩක් නැහැ. මම ඉල්ලීම කළේ ඔබ තමුන්නාන්සේගෙන් ඒ අළුත්හේන ප්‍රදේශයේ පදිංචි ගෙවල් 74 ක් තියෙනවා. ඒ 74 අයට ඔප්පු ලබා දෙන්න නිවාස සංවර්ධන අධිකාරියට සාලාව වත්ත දම්රෝ ආයතනයට ලිපියක් ඉදිරිපත් කරන්න මේ සභාවේ යෝජනාවක් හැටියට ගෙන එන්න කියලා. පරිපාලනය කෙරෙහි මම දන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු ඡන්දේ දීලා තමයි ඒ අභිසක මිනිසුන්ගේ ඡන්දය මෙව්වර කල් වටිනාකමක් නැතුව ඒ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නය ගැන උනන්දුව නැතුව අහන්නේ නැතිව ඉදලා තමයි මේ ප්‍රශ්නය ඇදිලා තියෙන්නේ. අපි ඒ ප්‍රදේශයට ගියාම අපි ගැන විශ්වාසය තියලා තමයි අපිට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා සාලාව වත්ත දම්රෝ ආයතනයටත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියටත්, ඒ ලිපි යොමු කරලා ඒ අවශ්‍ය කටයුතු සලසලා දෙන්න කියලා. අඩුම ගාණේ මොකද ඒ මිනිසුන්ගේ දරුවන් කළුඅග්ගල පාසලටවත් දාගන්න බැහැ. ඔප්පුවක් නැහැ. ලකුණු 05 ක් ඒ ඔප්පු නැති නිසා කැපෙනවා. සාලාව වත්ත ආදි ප්‍රදේශ වල ගැටළු තියෙනවා. මේ පිළිබඳව කාරුණික වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමා අපිට ඔප්පු දෙන්න බැහැ. ඒ නිසා අපිට ඒක පරිපාලනය කරන්න බැහැ. පාරට තාර දාන්න පුළුවන්. පරිපාලනය කරන්න ඡන්දය දෙන එක වෙනම කථාවක්. ආයතන වල පරිපාලන කටයුතු තව එකක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කරන්න පුළුවන් දේ අපිට කරන්න බැහැ. ඔප්පු ලබා දීම සම්බන්ධව පරිපාලනය කිරීමේ හැකියාව තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා එතනින් එහාට. ඒ නිසා අපිට ඒ කටයුතු කරන්න බැහැ. ඒ ගැන ඔබතුමාගේ අදහස ඔබතුමාගේ ප්‍රකාශය අපිට දැනුම් දෙන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම්ට හා නිවාස සංවර්ධන අධිකාරියට. මේ සම්බන්ධව මන්ත්‍රීතුමාගේ අදහසක් තියෙනවා. මේ සම්බන්ධව කටයුතු කරලා මේ මිනිසුන්ට අවශ්‍ය කරන ඔප්පු ලබා දෙන්න මැදිහත් වෙන්න කියලා. අපි ඒ දේ කරනවා. ඔබතුමා මේ ප්‍රකාශය කරපු එක හොඳයි. යෝජනාවක් වීදිහට ගන්න බැරි අපිට සෘජුව මැදිහත් වෙලා මේ මිනිසුන්ට ඔප්පු ලබා දීමේ හැකියාවක් සභාවට නැති නිසා. ඔබතුමාගේ ප්‍රකාශය අදාල තැන් වලට යැවීමේ හැකියාව තියෙනවා. අපි ඒක කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා

ගරු සභාපතිතුමනි, මගේ පෞද්ගලික ප්‍රකාශයන් 02 ක් මම භාර දුන්නා. එකක් වේරගල ප්‍රදේශයටත් නීල සෙවණ කාර්යාලයක් ලබා දෙන්න කියලා. අවශ්‍ය ඉඩ පහසුකම් වේරගල පොදු සුසාන භූමියේ පිටුපස වොලිබෝල් ක්‍රීඩා පිටියට පිටුපස ඉඩමේ ඉඩ පහසුකම් තියෙනවා. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් ඒත් එක්කම වර්ප් අබේවර්ධන ඇමතිතුමාත්

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්තුමා ග්‍රාම සේවක ඒ අයට නිකුත් කරන ලිපියක් බලාපොරොත්තු වෙනවා.

ඊළඟට මගේ ප්‍රකාශය අංගමුව භාඩ්වෙයාර් එක ළඟ තියෙන පළාත් සභාවේ පාර පාලම දැන් පැත්තක් කඩා වැටිලා තියෙනවා. ඒක ඉක්මණින් අළුත්වැඩියා කරගන්න ඕන. ඒ සම්බන්ධයෙන් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දෙන්න කියලා කියනවා. ඒ විස්තර ලිපියේ අඩංගු වෙලා තියෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මගේ ප්‍රකාශය කඩුගොඩ උතුර ග්‍රාම සේවා වසම තුළ පිහිටා ඇති රජයේ රක්ෂිතයට මායිම්ව පවතින වෙරළපිටිය විල් අරඹ වනාන්තරයේ රජයේ රක්ෂිතය 12 ඇල මාර්ගය අසල පිහිටා ඇති ඉඩමක මහා පරිමාණයේ පස් කැපීමක් සිදු වෙනවා. ඒ නිසා කොස්ගම ඉහළ ඇළ මාර්ගයේ හා කුඹුරු යායට ජලය සපයන ජල උල්පත් සිදි යාමට ලක් වෙලා මිනිස්සු ඒකට විරෝධතාවය දක්වනවා. මේක සභාවේ පාරක් සම්බන්ධව. සභාවට සල්ලි ගෙවලා තියෙනවාද දන්නේ නැහැ. ඒ ගැන ප්‍රාදේශීය ලේකම්ටත් දන්වලා සභාවටත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් ගන්න.

ගරු සභාපතිතුමා

මම බලන්නම් ගරු මන්ත්‍රීතුමා. මොකද්ද කියලා. කඩුගොඩ එකක් නම් අපෙන් අවසරයක් ගත්තා. මම බලන්නම්.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.වන්දකුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, ප්‍රථමයෙන් මම කියන්න ඕන මේ සභාවේ ගරු සභාපතිතුමන්ට මම යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. එතුමා ඒ පිළිබඳව අවධානය යොමු කරලා විශේෂයෙන්ම ගත්තාම වතු ආශ්‍රිත මේ අවධානම් ගස් පිළිබඳව මම යෝජනාවක් කළා. එතුමා එවලේම ඒ අවශ්‍ය කරන නිලධාරීන්ට යොමු කරලා ඒ පිළිබඳව කටයුතු දැන් කරගෙන යමින් පවතිනවා. වතු ආශ්‍රිත ක්‍රීඩා සමාජ වල නෙයෙකුත් සුභසාධන කටයුතු සම්බන්ධයෙන් ඔබතුමාගෙන් ඉල්ලීම් කරන අවස්ථා වලදී ඔබතුමා ඒ සියළු දේ සැලකිල්ලට අරගෙන අපිට අවශ්‍ය දේ ලබා දිලා තියෙනවා. ඒ නිසා ප්‍රථමයෙන් අවිස්සාවේල්ල ආසනයේ සීතාවක බල ප්‍රදේශයේ ජීවත් වන වතු වල ජනතාව වෙනුවෙන් ඔබතුමාට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර සුභ උපන්දිනයක් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා මගේ කථාවට පෙර. ගරු සභාපතිතුමනි, මම විශේෂ ප්‍රකාශයක් කරන්න පළමු කොටම ලිපියක් භාර දුන්නේ මන්ද කියනවානම් ගිය සභා වාරයේදී අපි උදෑසන 10.00 සිට රාත්‍රී 8.00 දක්වා සිටියත් අවශ්‍ය කරුණු කාරණා පිළිබඳව කථා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ මේ සභාවේ. මොකද අපි සීතාවක ප්‍රදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වශයෙන් මේ සභාව තුළින් කරන පුළුවන් දේවල් අපි කථා කරන්නේ නැහැ බෝහෝ දුරට. ඒක මම හිතනවා ඒක මගේ නොතේරෙන කමද දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඇයි හේතුව කියලා. මේ සභාවේ අපි බෝකක්කුවක් ගැන කථා කරන්නේ නැහැ. අපි මේ සභා බල ප්‍රදේශය තුළ කරන්න පුළුවන් දේවල් තියෙනවා තව ආයතන සම්බන්ධ කරගෙන තවත් ඇමතිවරුන්ගේ ප්‍රතිපාදන ලබාගෙන මේ සභාව හරහා කරන්න පුළුවන් දේවල් කථා නොකර ජාතික දේශපාලන තලය පිළිබඳව කථා කරලා වටිනා කාලය ගරු සභාපතිතුමනි විනාශ කරලා තියෙනවා මේ සභාව තුළ. ඒ ගැන මම මන්ත්‍රීවරයෙක් වශයෙන් කණගාටු වෙනවා. ඒක අංක එක. දෙවන කාරණය තමයි ගරු සභාපතිතුමනි, අපේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වතු වල අපිට අඩු ආදායම් ලබන පවුල් ගණනාවක් තියෙනවා. ඔවුන්ගේ එදිනෙදා කටයුතු පිළිබඳව අපිට මේ සභාව හරහා කරන්න බැරූව ගියත් අපි මේ පාරක් හරි යම් කිසි ව්‍යාපෘතියක් වත්තට ගේන්න හදනකොට එම සමාගම් අපිට අකුල් හෙලනවා. නමුත් ඔබතුමා මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළවෙනි පුරවැසියා

හැටියට ඔබතුමාට අයිතියක් තියෙනවා ඒ වතු සමාගම් වලට ලිපියක් හරහා දන්වන්න මේ වතු ජනතාවගේ ජීවත් වන ලයිම් කාමර ප්‍රශ්නයක් තියෙනවා නම් එය නිවැරදි කිරීම සඳහා ඔබතුමාට අයිතියක් තියෙනවා. ඒ වතු සමාගම ඒ සමාගමට ලිපියක් හරහා යොමු කරන්න. මන්ද වතු සමාගම් මීට පෙර අපි කුඩා අවදියේ හොදින්ම දන්නවා සුද්දන්ගේ කාලයේ ඉදන් අපිට යටපත් කරගෙන හිටිය කාලයේ. අද එහෙම නැහැ ගරු සභාපතිතුමනි. මම පුංචි උදාහරණයක් කියනවා මේ සභාවට මන්ත්‍රීවරුන් දැන ගත යුතුයි අපි ඡන්දේ කාලයේ අපි ජාතිය ගැන කථා කරනවා. ආගම ගැන කථා කරනවා. වතු වලට ගිහින් සුභදන්වය ගැන කථා කරනවා. මම දැනුවත්ව සභා වාර 04 ක් 05 ක් මම ඉන්නවා. නමුත් ඒ සභාව තුළ මේ වතු ජනතාව වෙනුවෙන් හඬ නගන පිරිස අඩුයි කියන එක ඉතාම කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන. මේ ලැබුණු අවස්ථාව මම ප්‍රාදේශීය සභාවේ හිටියත් නොහිටියත් අපේ අධිෂ්ඨානය තමයි මේ ප්‍රාදේශීය සභාවට එන්න කලින් අපි හොඳ සමාජ සේවකයෝ. මේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කමිත් තමයි මේ සියලු දේ කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. නමුත් අපි සභාවට ඇවිත් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාගේ නායකත්වය යටතේ අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔබතුමා හරහා වතු වලට යමක් කළ යුතුයි කියන එක. අනෙක් එක තමයි ගරු සභාපතිතුමනි, විශේෂයෙන් කියන්න ඒන උදාහරණයක් හැටියට එක වත්තක් මම උදාහරණයක් හැටියට වග වත්ත ගත්තාම පුස්සැල්ලාව වත්තට අයිති හල්පේ ගෘප් අක්කර 650 ක ඉඩමක්. නමුත් දැන් දම්රෝ සමාගම තමයි බදු අරගෙන තියෙන්නේ. ඒ දම්රෝ සමාගම දැන් වතු ගණනය කලා. ඒ කියන්නේ මැන්නා. ඒ මනිද්දි දැන් වතු වල නිවාස අත හැරලා තියෙනවා. කෝවිල අත හැරලා තියෙනවා. පාරවල් අත හැරලා තියෙනවා. ක්‍රීඩා පිටිය අත හැරලා තියෙනවා. පාසල අත හැරලා තියෙනවා. ඒ බදු ගෙවන කොටසට පමණයි දැන් බදු අය කරන්නේ වතු වලින්. ඒ නිසා අපිට දැන් අවස්ථාවක් තියෙනවා ඔබතුමාට සෘජුවම ඔබතුමා මේ ප්‍රදේශයේ පළවෙනි පුරවැසියා හැටියට වතු වල පාරවල් වලට බදු ගෙවන්නේ නැත්නම් ඒ සමාගම කෝවිලට බදු ගෙවන්නේ නැත්නම් ලයින් කාමරයට බද්දක් අය කරන්නේ නැත්නම් ඔබතුමා මැදිහත් වෙලා වතු වල දියුණුව සඳහා මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වතු සමාගම් වලට ඔබතුමාට පුළුවන් අභියෝගයක් කරන්න. මම පැහැදිලිව කියන්නේ මන්ද මීට පෙර අක්කර 600 ක් තිබුණු සමාගම දැන් අපේ ප්‍රදේශයේ අක්කර 540 ක් බැහැලා තියෙනවා. කලින් මේ බාර ගන්න සමාගම් කෙලින්ම බදු අය කළේ අක්කර 650 ට. දැන් ගත්ත සමාගම් එහෙම නෙමෙයි නිවැරදිව මිනිසුන්ට අවශ්‍ය කරන භූමි ප්‍රමාණය අයිත් කරලා ඔවුන් ලාභ ලබන රබර් පොල් හෝ තේ වලට තමයි ඔවුන් බදු අය කරලා තියෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා. තව විශේෂ දෙයක් මතක් කරන්න ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕන ඕන වතු යටිතල අමාත්‍යාංශය හරහාත් නොයෙකුත් දේශපාලන නායකයෝ තමයි වතු වලට සේවය කරලා තියෙන්නේ. තවදාවත් වතු සමාගම් ඔවුන්ගේ වතු සමාගම් අපිට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දිලා නැහැ. ඒ නිසා ඔබතුමන්ලා මැදිහත් වෙලා මම ගරු මනෝ ගනේෂන් ඇමතිතුමාටත් ලිඛිතව මේ පිළිබදව අවධානය යොමු කරලා තියෙනවා. මොකද ඡන්දේ කාලයට අපි නොයෙකුත් ජාතික දේශපාලනය ගැන කථා කරනවා. ජාති වාදය කථා කරලා අපි මැතිවරණය කරනවා. නමුත් ඡන්දයෙන් පස්සේ අභිංසක මිනිස්සු ගැන අපි කථා කරනවා අඩුයි ගරු සභාපතිතුමනි. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී මම වගකීමෙන් කියනවා මම මේ සභාවේ හිටියා හෝ නොහිටියා මම මනෝ ගනේෂන් ඇමතිතුමා නියෝජනය කරන පුද්ගලයෙක් හැටියට මම කියන දේ ඇමතිතුමාටත් මම කියනවා. ඇමතිතුමාත් දන්නවා. සෘජුව මම කියනවා. ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු වෙන්න ඕන. විශේෂයෙන්ම වතු කරයේ ජනතාව තමයි අපේ ආණ්ඩු පක්ෂයක් නියෝජනය කරනවා කියලා උද්දාමට පත් කරලා කථා කරන්නේ නැහැ. අවශ්‍ය කරන සියලුම ඇමතිවරුන්ට මම ලිපි ලේඛන මගින් දැනුම් දිලා තියෙනවා. දැනටමත් ප්‍රජා ශාලා ඉදිකිරීම සම්බන්ධව ඉඩමක් ගන්න වෙලා තියෙන ප්‍රශ්නය ගම් වල වගේ නෙමෙයි මෙතන සියළු මන්ත්‍රීවරු තමන්ගේ ප්‍රදේශ ගැන කථා කලා. අපිට අහගෙන ඉන්න ආඩම්බරයි. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රජා ශාලාවක් සඳහා පර්චස් 02 ක් ගන්න ගියාම අපිට පාරක් කොන්ක්‍රීට් කරලා පාර

මැද්දේ ගහක් තිබුණා නම් ඒ ගහ ඉවත් කරන්න ගියාම ප්‍රශ්න මතු වෙලා තියෙනවා. අපි නිකන් අභිකුණ්ඩකයෝ බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම කණගාටුයි කියන්න. ඒ නිසා විශේෂ අවධානය යොමු කරලා මෙයින් අපි පටන් ගනු. ඔබතුමා සීතාවක බල ප්‍රදේශයේ නායකයා විදිහට ඔබතුමා මෙහෙත් පටන් අරගෙන ජාතික දේශපාලනයට මේ ප්‍රශ්නය යනවා. එතකොට සියලුම ප්‍රාදේශීය සභා නගර සභා මේ වැඩේට අත ගහනවා. එතකොට අපි නිදහස් පුද්ගලයෝ හැටියට ජීවත් වෙන කොට අපිටත් ආඩම්බරයි. ගම් වල ජීවත් වන අභිංසක වතු වල ජනතාවගෙන් අයිතිය දිනනවා කියන එකක් මතක් කරනවා. ගරු සභාපතිතුමනි, අපි ඉලුක්ඕව්ට හා තුම්මෝදර ප්‍රදේශය කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි නාගරික ප්‍රදේශයක්. දේශීය සංචාරකයින් විශාල පිරිසක් දැන් සහභාගි වෙනවා ඉලුක්ඕව්ට මල් වත්ත හා ඒ අවට නිසා. ඒ නිසා එන මිනිස්සුන්ට අපේ සභා ප්‍රදේශය කියන්නේ ලැජ්ජා තත්වයට පත් වෙනවා ඉලුක්ඕව්ට ප්‍රදේශයේ. එතන මාතෘ සායන ආයතනයක් තියෙනවා. හැමවෙලේම වල් බිහි වෙලා. මාතෘ සායනයට එන අම්මලාට වාඩි වෙන්න පුටුවක්වත් බංකුවක්වත් එළියේ නැහැ. ඒක ඔබතුමාට විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉලුක්ඕව්ට නගරය ගිහින් බලන්න ඔබතුමා වැහි කාලයට කෙහොමද තියෙන්නේ කියලා. තනිකරම වලවල් විතරයි. ත්‍රිවිල් පාක් එකත් ඒවගේ. තුම්මෝදර හන්දිය ඉස්සර පොඩ්ඩක් පිරිසිදුව තිබුණා. දැන් එහෙම නැහැ. අපි මහා පොළවේ පය ගහලා යනකොට අපිට කියනවා. ඔයාලා මන්ත්‍රිලා මේ ඔයාලගේ ප්‍රදේශය කියලා අපිට කියනවා. අපිට කණගාටුයි ඒ පිළිබඳව. ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මන්ද අපි ප්‍රාදේශීය සභාවට ආවාම ඇත්තටම කරන්න පුළුවන් දේවල් සොව්වමයි කියලා අපි දැන ගන්නවා නමුත් අපි හිතනවා සභාපතිතුමාගේ අවධානයට යොමු කළාම මේ ඉන්න කම්කරුවෝ සේවකයෝ නිතර දෙවෙලේ කැරකෙන නිසා ඔවුන්ට පුළුවන්කම තියෙනවා තුම්මෝදර හන්දිය ඉස්සර හොදට තිබුණා ඒ කාණු පද්ධතිය සුද්ද කරලා තණකොළ සුද්ද කරලා අතු ගාලා ලස්සනට තිබුණා. දැන් අපායක් වෙලා. ඉලුක්ඕව්ට ප්‍රදේශයත් ඒවගේ. ඔබතුමාගෙන් පුංචි ඉල්ලීමක් කළා කුණු එකතු කිරීමේ රථය ඉලුක්ඕව්ට මල් වත්ත ප්‍රදේශය දක්වා පාසල දක්වා එවන්න කියලා. ඔබතුමා මේ පිළිබඳව අවධානයට ලක් කරන්න. මේක හැල්ලුවට ලක් කරන්න එපා. මට වගකීමෙන් කියන්න පුළුවන් ඉලුක්ඕව්ට ප්‍රදේශයේ විතරක් නෙමෙයි ගොඩක් ප්‍රදේශ වල අපද්‍රව්‍ය කෙලින්ම ඇළට තමයි දාන්නේ. ඔබතුමාට අවොත් මාත් එක්ක නිරීක්ෂණය කරන්න ආවොත් බලන්න පුළුවන්. වගකිව යුතු නිලධාරියෙක් එව්වොත් ඔවුනට ගිහින් පෙන්නවා. ඒ සියළුම කුණු එන්නේ රන්මුදු ඇල්ලට. පිට ගම් වලින් එන මිනිස්සු නාන්නේ රන්මුදු ඇල්ලේ. අන්තිමට එකතු වෙලා ලොකු ප්‍රශ්නයක්. ඔබතුමාට බොහොම කෙටියෙන් මේ ප්‍රශ්න සියල්ල යොමු කළේ. ඔබතුමා මේ ගැන අවධානයට යොමු කරලා අපිටත් මේ සමාජය තුළ බැහැර යන්න පුළුවන් වතාවරණයක් ඇති කරන්න කියන ඉල්ලීම කරනවා. මේ සඳහා සවන් දුන්න අවස්ථාව ලබා දුන් සියළුදෙනාටත් ස්තූති වන්න වෙනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

බොහොම ස්තූතියි. ඔබතුමා කිව්ව කාරණා පිළිබඳව විශේෂයෙන් තුම්මෝදර නගරය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් අපි වෙනම සේවකයෙකුත් යොදවලා තියෙන වෙලාවේදී මේ තත්වය මේක නම් මම හිතනවා අපි ඒ ගැන දැඩි ලෙස සොයා බලන්න ඕන. තුම්මෝදරට හා වගට විතරක් වූ සේවකයෙකුත් යොදවලා තියෙනවා ශුද්ධ පවිත්‍ර කරන්න. දැන් ඊට වඩා හොද තත්වයේ තියෙන්න ඕන. ඒ නිසා එහෙම දෙයක් තියෙනවා නම් මම ඒ ගැන හෙටම හොයලා බලනවා. අනෙක් කාරණා සම්බන්ධවත් වතු ක්ෂේත්‍රය සම්බන්ධව අපි සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා සමගත් ඒ වතු අධිකාරිවරුන් සමගත් සාකච්ඡා කරන්න. ඔබතුමාගේ දිගු කාරණා සම්බන්ධව ඒ අදාල වතු සමාගම් එක්ක අපි සාකච්ඡා කරලා ඒ අවස්ථාවන් ලබා දෙන්න අපි කටයුතු කරන්නම්. ඔබතුමාගේ ප්‍රකාශය සම්බන්ධව ලිඛිතව ඒ යවන්න ඕන තැන් වලටත් යොමු කරන්න කටයුතු කරන බවත් සඳහන් කරනවා. ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රිතුමන්ලාටත් ස්තූතිවින්න වෙනවා. ලබන 24 පෝය දිනට පෙර දින, පෙර පෝය

වැඩසටහන පාදුක්ක නගරයේ පවත්වන්නට පාදුක්ක උප කාර්යාලය සහ සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. පුජ්‍ය පදලංගම ධම්මදේව ස්වාමීන් වහන්සේ සවස 5.00 ට පාදුක්ක පොළ භූමියේදී අපේ සභාවේ ආරාධනය අනුව ධර්ම දේශනය සඳහා උන්වහන්සේ ඒ අවස්ථාවට වැඩම කරවනවා. ඒ නිසා ඒ අවස්ථාව සඳහා අපේ සභාවේ සියළු මන්ත්‍රිතුමන්ලා ඒ අවස්ථාවට සහභාගී වන ලෙස අපි ඉල්ලා සිටිනවා. අපි ස්තූතිවන්ත වෙනවා එවැනි කටයුත්තක් පාදුක්ක උප කාර්යාලයේ මැදිහත් වෙලා සංවිධානය කිරීම පිළිබඳව ඒ අනුග්‍රහ භවතුන් සමග. ලබන 24 වෙනිදා සිකුරාදා සවස 5.00 ට පාදුක්ක පොළ භූමියේ පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා හැමදෙනාම සහභාගී වෙන්න කියන පණිවිඩයක් අපි මේ අවස්ථාවේ කරනවා.

ඒවගේම ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔල්ගා අතුකෝරල මැතිතුමිය සහ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු රාජපක්ෂ මැතිතුමා අද දින සභාවට නොපැමිණීම සම්බන්ධයෙන් නිවාඩු අනුමත කරනවා.

ඒ අනුව අද දින සභාවට සහභාගී වුණු ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රිතුමන්ලාටත් ස්තූතියක් ගෞරවයක් මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ගෞරවයත් ස්තූතියත් පුද කරනවා. ජන මාධ්‍යවේදී මහත්වරුන් ඇතුළු සියළුදෙනාටම ස්තූතිය පුද කරමින් අද දින සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. බොහොම ස්තූතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 7.10 ට නිමාවට පත්විය.

කේ.ඒ. වන්දන පද්මසිරි,
ලේකම්,
සිතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

2018.08.10 වන දින
සිතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.